

**ඌව පළාත් සභාවේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා
උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය - 2020**

ඌව පළාත් සභාවේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පහත සඳහන් විෂයන්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා ඌව පළාතේ ස්ථීර පදිංචි අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2020.12.30 දින වේ. තරග විභාගය 2021 ජනවාරි මාසයේදී පවත්වනු ලැබේ.

උපලේඛන අංක 01 - පුරප්පාඩු විෂය ලේඛනය

අ.අ	විෂය	විෂය අංකය
06- 11 ශ්‍රේණිය දක්වා පුරප්පාඩු විෂයන්		
1	ගණිතය	1
2	විද්‍යාව	2
3	කෘෂි හා ආහාර තාක්ෂණය	3
අ.පො.ස. (උ/පෙළ) විෂයන්		
1	ඉංජිනේරු තාක්ෂණවේදය	4
2	ජෛව පද්ධති තාක්ෂණවේදය	5
3	තාක්ෂණවේදය සඳහා විද්‍යාව	6
4	රසායන විද්‍යාව	7
5	භෞතික විද්‍යාව	8
6	සංයුක්ත ගණිතය	9
7	උසස් ගණිතය	10
8	කෘෂි විද්‍යාව	11
9	ඉංග්‍රීසි	12

01. බඳවා ගැනීමේ පොදු සුදුසුකම් :-

- (අ) අයදුම්කරු/අයදුම්කාරිය පරම්පරාවෙන් හෝ ලියාපදිංචි කිරීමෙන් ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුය.
- (ආ) යහපත් චරිතයකින් හා මනා ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.
- (ඇ) 2020.12.30 දිනට පූර්වාසන්න වසර 03 ක අඛණ්ඩ ස්ථීර පදිංචියක් ඌව පළාත තුළ තිබිය යුතුය. (ග්‍රාම සේවා නිලධාරී විසින් නිකුත් කරනු ලබන ග්‍රාම සේවා සහතිකයක් මගින් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී පදිංචිය සනාථ කළ යුතුය.)
ඌව පළාත් සභා සීමාව තුළ අයදුම්පත් කැඳවීමේ අවසාන දිනට වසර 03 ක් හෝ ඊට වැඩි ස්ථීර පදිංචියක් ඇති අයකු සමග නිත්‍යානුකූලව විවාහ වී ඌව පළාතේ පදිංචියට පැමිණ අයදුම්පත් කැඳවන අවසාන දිනට ඡන්ද හිමි නාමලේඛනයෙන් ලියාපදිංචිය සනාථ කරන කෙනෙකුට ද අයදුම් කළ හැක. එවැනි අය ලිඛිත සාක්ෂි මගින් මෙම තත්ත්වය තහවුරු කිරීම අනිවාර්ය වේ.
- (ඈ) 2020.12.30 දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ 35 ට නොවැඩි විය යුතුය. (ඒ අනුව 2002.12.30 දින හෝ ඊට පෙර හා 1985.12.30 දින හෝ ඊට පසු උපන් දිනය යෙදී ඇති අයට පමණක් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත)

02. අධ්‍යාපන සුදුසුකම් :-

- 2.1 2.1.1 අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව විෂයක් වශයෙන් සමත් වීම.
- 2.1.2 අ.පො.ස. (උ/පෙළ) නව විෂය නිර්දේශය යටතේ සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර අවම වශයෙන් විෂයන් තුනකින් එකවර සමත් වීම හෝ
අ.පො.ස. (උ/පෙළ) පැරණි විෂය නිර්දේශය යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සහිතව (අවම වශයෙන් විෂයන් 03 කින්) එකවර සමත් වීම.
- සටහන - විභාග කොමසාරිස් ජනරාල් විසින් දේශීය අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස (උ/පෙළ) විභාග හා සමානව පිළිගනු ලබන විභාග සමතුන්ටද අයදුම් කළ හැක.
- 2.2 ඉහත 2.1 හි සුදුසුකම් සමග එක් එක් විෂයට අදාළව පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

2.2.1 06 - 11 වසර විෂයන්ට අදාළ සුදුසුකම් :

අ.අ	විෂය	අධ්‍යාපන සුදුසුකම්
1	ගණිතය, විද්‍යාව	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් හෝ උපාධි පිරිනැමීමේ ආයතනයකින් භෞතීය විද්‍යා / ජෛවීය විද්‍යා විශේෂ හෝ සාමාන්‍ය උපාධියක් ලබා තිබීම.
2	කෘෂි හා ආහාර තාක්ෂණය	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් හෝ උපාධි පිරිනැමීමේ ආයතනයකින් කෘෂි විද්‍යාවේදී විශේෂ හෝ සාමාන්‍ය උපාධියක් ලබා තිබීම

2.2.2. අ.පො.ස. (උ/පෙළ) විෂයන්ට අදාළ සුදුසුකම් :

අ.අ	විෂය	අධ්‍යාපන සුදුසුකම්
1	ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය තාක්ෂණවේදය සඳහා විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව සංයුක්ත ගණිතය උසස් ගණිතය කෘෂි විද්‍යාව	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් හෝ උපාධි පිරිනැමීමේ ආයතනයකින් අයදුම්කරනු ලබන විෂයට අදාළව විශේෂ හෝ සාමාන්‍ය උපාධියක් ලබා තිබීම.
2	ඉංග්‍රීසි	විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් හෝ උපාධි පිරිනැමීමේ ආයතනයකින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ හෝ සාමාන්‍ය උපාධියක් ලබා තිබීම. (ඉංග්‍රීසි භාෂාවෙන් උපාධියක් හදාරා තිබීම ප්‍රමාණවත් නොවේ)

2.3 එක් එක් විෂයට අදාළව ඉහත 2.1 හා 2.2 හි දක්වා ඇති සුදුසුකම් 2020.12.30 දිනට හෝ ඊට පෙර වලංගු පරිදි සම්පූර්ණ කර තිබිය යුතුය.

03. සේවා කොන්දේසි :-

- (අ) මෙම තනතුර ස්ථිරය. තනතුරට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිය තීරණයන්ට යටත් විය යුතුය.
- (ආ) මූලින් පත් කරන පාසලේ වසර 05 ක් අනිවාර්යයෙන්ම සේවය කළ යුතු අතර, කිසිදු හේතුවක් මත ස්ථාන මාරුවීම් හෝ අනුයුක්ත කිරීම් සඳහා කෙරෙන ඉල්ලීම් සලකා බලනු නොලැබේ.
- (ඇ) වසර 05 ක සේවා කාලයකට පසු උච්ච පළාත් ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව සේවා අවශ්‍යතාවය මත උච්ච පළාතේ වෙනත් පාසලකට ස්ථාන මාරුවීම් ලබා දීමට උච්ච පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සලකා බලනු ඇත.
- (ඈ) රජයේ පත්වීම් පාලනය කරන පොදු කොන්දේසිවලට ද 2014.10.23 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1885/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ පනවා ඇති කොන්දේසිවලට ද එම ව්‍යවස්ථාවට කර ඇති හෝ මින් මතුවට කෙරෙන සංශෝධනවලට ද යටත් වේ.
- (ඉ) උපාධිධාරීන් උච්ච පළාත් රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 - 1 (අ) ශ්‍රේණියට බඳවා ගනු ලබන අතර, 2016.02.25 දිනැති රා.ප.ව. අංක 03/2016 හි GE-1-2016 වැටුප් බණ්ඩය යටතේ මාසිකව රු.27,740/- 300x6-380x7- 445 x2-33,090/- මාසික වැටුප් පරිමාණයේ 14 වන වැටුප් පියවර වන රු.32,200/- ක මාසික වැටුප් පියවරෙහි පිහිටුවනු ලැබේ.

04. බඳවා ගැනීමේ ක්‍රමය :-

4.1 එක් එක් විෂයෙහි පවතින පුරප්පාඩු ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් අයදුම්පත් ඉදිරිපත් කර ඇත් නම් පමණක් විභාග දෙපාර්තමේන්තුව හෝ උච්ච පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන ලිඛිත තරග විභාගයෙන් සමත් වන අයදුම්කරුවන් උච්ච පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණයට හා ඉගැන්වීමේ භැකියාව මැන බැලීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය කර ලිඛිත තරග විභාගයේ හා ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණුවල කුසලතා අනුපිළිවෙල අනුව සුදුස්සන් තෝරා ගැනීමට කටයුතු කරනු ලැබේ.

එක් එක් විෂයෙහි පවතින පුරප්පාඩු ප්‍රමාණයට වඩා අඩු සංඛ්‍යාවක් අයදුම්පත් ඉදිරිපත් කර ඇත්නම් උච්ච පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණයකට හා ඉගැන්වීමේ හැකියාව මැන බැලීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය කර ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණුවල කුසලතා අනුපිළිවෙල අනුව සුදුස්සන් තෝරා ගැනීමට කටයුතු කරනු ලැබේ .

4.3 සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය :

ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව හා ඊට අනුකූලව ප්‍රසිද්ධ කරනු ලබන ගැසට් නිවේදනයේ හෝ පුවත්පත් දැන්වීමේ හෝ වෙබ් අඩවියේ දැන්වීමේ සඳහන් සුදුසුකම් සපුරා තිබේදැයි පරීක්ෂා කිරීම සහ කායික හා මානසික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සිදු කෙරේ. සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබා දෙනු නොලැබේ.

4.4 ප්‍රායෝගික පරීක්ෂණය :

ගුරු වෘත්තියේදී වැදගත් වන ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ අයදුම්කරු සතු කුසලතාවය මැන බැලේ. ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ සඳහන් නිර්ණායක පදනම් කොට ගෙන මේ සඳහා ලකුණු ලබා දෙනු ලැබේ.

4.5 එමෙන්ම මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය නොවන යම් කරුණක් වෙතොත් එම අවස්ථා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ සඳහන් විධිවිධානවලට යටත්වනු ඇත.

05. අයදුම් කළ යුතු පිළිවෙල :-

5.1 මෙම නිවේදනයේ අගට යොදා ඇති ආදර්ශ අයදුම්පත අනුව ඒ 4 ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්තම ප්‍රයෝජනයට ගනිමින් අයදුම්පත සකස් කර ගත යුතුය. අයදුම්පතේ ඒ ඒ ශීර්ෂයන් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් පැහැදිලිව තම අත් අකුරින්ම සම්පූර්ණ කළ යුතුය. අංක 01 සිට 07 දක්වා කොටස් පළමු පිටුවටද ඉතිරිය දෙවන පිටුවටද ඇතුළත් වන සේ අයදුම්පත සැකසිය යුතුය.

5.2 සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2020.12.30 දින හෝ ඊට ප්‍රථම ලැබෙන සේ “ ලේකම්, උච්ච පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 14/4, පිලිපොතගම පාර, පිංආරාව, බදුල්ල ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් එවිය යුතුය. අයදුම්පත් ලද බව දන්වනු නොලැබේ. අයදුම්පත් බහාලන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “උච්ච පළාත් සභාවේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය - 2020” යනුවෙන් සහ ඔබ අයදුම් කරන විෂය හා විෂය අංකය පැහැදිලිව සටහන් කළ යුතුය.

5.3 දැනට රාජ්‍ය/පළාත් රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන්, අයදුම්පත තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉදිරිපත් කළ යුතුය.

5.4 අයදුම්කරුවකුට එක් විෂයක් සඳහා පමණක් ඉල්ලුම් කළ හැකි අතර, අයදුම්කරනු ලබන විෂය පසුව වෙනස් කිරීමට ඉඩදෙනු නොලැබේ. ඒ පිළිබඳව ඉදිරිපත් කරනු ලබන අභියාචනා පිළිබඳව සලකා බලනු නොලැබේ. උපලේඛන අංක 01 අනුව අයදුම්කරනු ලබන විෂය හා විෂය අංකය, අයදුම්පතේ අදාළ ස්ථානයේ පැහැදිලිව සඳහන් කළ යුතුය.

5.5 එක් අපේක්ෂකයකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අයදුම්පතක් පමණි. බඳවාගනු ලබන අවස්ථාවේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව සඳහා බඳවාගනු ලබන අතර, උච්ච පළාතේ පවතින ඕනෑම පාසලක සේවය කිරීම සඳහා අයදුම්කරු එකඟ විය යුතු වේ.

5.6 නියමිත ආදර්ශ අයදුම්පතට අනුකූල නොවන, විභාග හා පරිපාලන ගාස්තු ගෙවා නොමැති අයදුම්පත්, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්, අසම්පූර්ණ ලෙස තොරතුරු සඳහන් කර ඇති අයදුම්පත් සහ නියමිත සුදුසුකම් නොමැති අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් පුවත්පත් නිවේදනයේ දැක්වෙන ආකෘති පත්‍රයට අනුකූලවම ඉදිරිපත් කිරීම අපේක්ෂකයන්ගේ වගකීමකි. අයදුම්පත තැපෑලේදී නැතිවීම හා ප්‍රමාද වීම පිළිබඳව කෙරෙන කිසිදු පැමිණිල්ලක් සලකා බලනු නොලැබේ. ඉදිරිපත් කරන අයදුම්පතේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

5.7 අත්සන සහතික කිරීම :-

අයදුම්පතේ අයදුම්කරුගේ අත්සන රජයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු/කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීවරයෙකු/සාමදාන විනිශ්චයකාරවරයකු/දිවුරුම් කොමසාරිස්වරයකු /ප්‍රසිද්ධ නොතාරිස්වරයකු/ ත්‍රිවිධ හමුදාවේ අධිකාරි බලයලත් නිලධාරියකු/පොලිස් සේවයේ ගැසට් කළ තනතුරක් දරන නිලධාරියකු/ රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක් දරන රු. 47,615/- ක් හෝ ඊට වැඩි මාසික ඒකාබද්ධ වැටුපක් ලබන ස්ථීර මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකු විසින් සහතික කරනු ලැබ තිබිය යුතුය.

06. විභාග හා පරිපාලන ගාස්තු :

විභාග ගාස්තු හා පරිපාලන වියදම් රු.900/- කි. මෙම මුදල උභව පළාතේ ප්‍රධාන ලේකම්ගේ ආදායම් ශීර්ෂ 20.03.02.13 ට බැර වන පරිදි උභව පළාත තුළ පිහිටා ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත මුදලින් ගෙවා අයදුම්කරුගේ නමින් ලබාගන්නා ලදුපත, එහි එක් දාරයක් මගින් අයදුම්පතේ නියමිත ස්ථානයේ නොගැලවෙන ලෙස ඇලවිය යුතුය. ඉදිරි ප්‍රයෝජනය සඳහා එහි ඡායා පිටපතක් ලඟ තබා ගැනීම වැදගත් වේ. උභව පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මුදල් ගෙවා ලබාගත් ලදුපත් හැර වෙනත් ආයතනවලට මුදල් ගෙවා ලබා ගත් ලදුපත් හෝ මුදල් ඇණවුම් හෝ මුද්දර හෝ භාරගනු නොලබන අතර, එම අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. විභාගය සඳහා ගෙවන ලද ගාස්තුව මොනම හේතුවක් නිසාවත් ආපසු ගෙවීමක් හෝ වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් හෝ සිදු කරනු නොලැබේ.

07. විභාග පටිපාටිය සහ තරග විභාගයේ විෂය නිර්දේශය :-

- 7.1 ගැසට් නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති අය පමණක් ඉල්ලුම් කර ඇතැයි යන පූර්ව නිගමනය මත නිවේදනයේ සඳහන් වයස් සීමාව තුළවන, අයදුම්පත් භාරගන්නා අවසාන දිනට හෝ එදිනට පෙර නියමිත විභාග ගාස්තුව ගෙවා ඊට අදාළ ලදුපත සමග නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් යොමුකොට ඇති අයදුම්කරුවන් වෙත විභාග කොමසාරිස් ජනරාල් හෝ උභව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග ඒකකය විසින් විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ඇත. තම ප්‍රවේශ පත්‍රය නොලද අපේක්ෂකයකු වේ නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාවෙන් හෝ උභව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විභාග ඒකකය වෙතින් විමසිය යුතුය. එසේ විමසීමේදී අයදුම්කරු තමා ඉල්ලුම්කරන ලද විභාගයේ නම, අයදුම්කරුගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය නිවැරදිව සඳහන් කළ යුතුය. එම විස්තර සමග, ෆැක්ස් මගින් විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් කඩිනමින් ලබාගැනීමට හැකි අයදුම්කරුගේ ෆැක්ස් අංකයක්ද සඳහන් කරමින් ඉල්ලීම් ලිපියක් යොමුකර විමසා සිටීම වඩාත් ඵලදායී වනු ඇත. එසේ විමසීමේ දී විභාග දෙපාර්තමේන්තුව / උභව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විමසා සිටින කිසියම් තොරතුරක් සනාථ කිරීම සඳහා තමා ලඟ තබා ගත් අයදුම්පතේ පිටපත, විභාග ගාස්තු ගෙවීමෙන් ලද ලදුපතෙහි පිටපත / අයදුම්පත් තැපැල් කිරීමේ දී ලියාපදිංචි කළ කුවිතාන්සිය සුදානමින් තබා ගැනීම ද ප්‍රයෝජනවත් වනු ඇත.
- 7.2 තරග විභාගය බදුල්ල නගරයේදී පමණක් පැවැත්වෙනු ඇත.
- 7.3 නියමිත විභාග ශාලාවේ දී විභාගයට පෙනී සිටිය යුතුය. විභාගය පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් / උභව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් පනවනු ලබන නීතිරීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ. එම නීතිරීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් / උභව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත.
- 7.4 විභාග දිනයේදී අපේක්ෂකයාගේ අනන්‍යතාවය සනාථ කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය විභාග ශාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. මෙම ලියවිලි හැර වෙනත් කිසිදු ලියවිල්ලක් පිළිගනු නොලැබේ.
- 7.5 තරග විභාගයට පෙනී සිටීමට ප්‍රවේශ පතක් නිකුත් කිරීම අයදුම්කරු අදාළ තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස සලකනු නොලැබේ. සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව අනාවරණය වුවහොත් එම අයදුම්කරු පත්වීම් ලබා දීම සඳහා නුසුදුස්සකු ලෙස සලකනු ලැබේ.
- 7.6 මෙම තරග විභාගය සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලැබේ. අපේක්ෂකයකු මුළු විභාගය සඳහාම පෙනී සිටිය යුත්තේ එක් භාෂා මාධ්‍යයකිනි. අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු භාෂා මාධ්‍යය වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.
- 7.7 ලිඛිත තරග විභාගය බහුවරණ හා කෙටි පිළිතුරු වලින් සමන්විත පහත ප්‍රශ්න පත්‍ර 02 කින් යුක්ත වේ. සෑම අපේක්ෂකයෙකුට ප්‍රශ්න පත්‍ර දෙක (02) සඳහාම පෙනී සිටිය යුතුය.

01 අභියෝග්‍යතාව - කාලය පැය 01 - ලකුණු 100

අපේක්ෂකයා සතු ගුරු වෘත්තීය සඳහා වන කුසලතා, තර්කානුකූල බුද්ධිය පිළිබඳ දැනුම මැන බැලීම අරමුණු කොට ගෙන මෙම ප්‍රශ්න පත්‍රය සකසනු ලැබේ. මෙම ප්‍රශ්න පත්‍රය බහුවරණ හා කෙටි පිළිතුරු මාදිලියේ ප්‍රශ්න 50කින් සමන්විතය. එම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.

02. සාමාන්‍ය දැනීම - කාලය පැය 01 - ලකුණු 100

ගුරු ක්ෂේත්‍රයට අදාළව එම ක්ෂේත්‍රය පිළිබඳව ඇති සාමාන්‍ය දැනුම හා /හෝ දේශීය වශයෙන් සිදු වී ඇති හා සිදුවන අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනුම හා අධ්‍යාපන නවීකරණය පිළිබඳව සාමාන්‍ය දැනුම පරීක්ෂා කෙරෙන බහුවරණ හා කෙටි පිළිතුරු මාදිලියේ ප්‍රශ්නවලින් සමන්විත වේ. එම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.

තරග විභාගය සමත් වීම සඳහා එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා අවම වශයෙන් ලකුණු 40% ක් හෝ ඊට ඉහළ ලකුණු ලබා ගත යුතුය.

7.8 ප්‍රායෝගික පරීක්ෂණය : කාලය - විනාඩි 5 කට නොඅඩු කාලයක් ලබා දෙනු ලැබේ - උපරිම ලකුණු 25

අයදුම්කරු විසින් හඳුනාගන්නා ලද මාතෘකාවක් යටතේ ඉදිරිපත් කිරීමක් කළ යුතුය. මේ සඳහා පහත පරිදි ලකුණු හිමි වේ. මෙම පරීක්ෂණය උච්ච පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පත් කරනු ලබන පරීක්ෂණ මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ.

අනු අංකය	ප්‍රායෝගික පරීක්ෂණයේ දී ලකුණු ලබා දෙනු ලබන නිර්ණායක	නිර්ණායකයන්හි අරමුණ	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් වීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය
01	අරමුණ හා ප්‍රවිෂ්ඨ වීම	සාර්ථකව පාඩමෙහි අරමුණ පැහැදිලි කිරීම හා පාඩමට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව ඇගයීම.	05	02
02	පෞරුෂය හා හඩ පාලනය	ගුරුවරයකු ලෙස මනා පෞරුෂයකින් යුතුවීම හා ඉගැන්වීමේ දී මනා ලෙස හඩ පාලනය කිරීමේ ඇති හැකියාව ඇගයීම.	05	02
03	සන්නිවේදනයේ පැහැදිලි බව	ඉගෙනුම් /ඉගැන්වීම් ක්‍රියාවලියේදී අදාළ කරුණු එලදායි ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව ඇගයීම.	05	02
04	කාල කළමනාකරණය	ලබා දෙනු ලබන කාලසීමාව තුළ අරමුණ කෙරෙහි ළඟා වීමේ කුසලතාව ඇගයීම.	05	02
05	ඉදිරිපත් කිරීමේ ශිල්පක්‍රම භාවිතය	අරමුණ කෙරෙහි ළඟා වීම සඳහා ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම මනා ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇගයීම.	05	02
	මුළු ලකුණු ප්‍රමාණය		25	10

- ප්‍රායෝගික පරීක්ෂණය සමත්වීම සඳහා එක් එක් නිර්ණායක සඳහා අවම වශයෙන් ලකුණු 2 බැගින් ලබා ගත යුතුය.

08. සම්මුඛ පරීක්ෂණ සඳහා නියමිත දිනයේදී සහභාගී නොවන අයදුම්කරුවන් පිළිබඳව කිසිදු අයුරකින් නැවත සලකා බලනු නොලැබේ.
09. එමෙන්ම සම්මුඛ පරීක්ෂණ දිනයට සියලු සහතික ඉදිරිපත් කළ යුතු අතර, පසුව ඉදිරිපත් කරනු ලබන කිසිදු සහතිකයක් භාර ගනු නොලැබේ.
10. සාවද්‍ය තොරතුරු සැපයීම :-

මෙම විභාගයට ඉදිරිපත්වීම සඳහා කිසියම් අපේක්ෂකයකුට සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් විභාගයට පෙර හෝ විභාගය පැවැත්වෙන අතරතුර හෝ විභාගයෙන් පසුව හෝ ඕනෑම අවස්ථාවකදී ඔහුගේ /ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කිරීමට ඉඩ ඇත. සේවයට බඳවා ගත් පසුව වුවද අපේක්ෂකයකු ඉදිරිපත් කළ යම් තොරතුරක් සාවද්‍ය බව හෝ දැන දැනම සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව හෝ නිරවද්‍ය තොරතුරු ඕනෑකමින් යටපත් කර ඇති බව හෝ අනාවරණය වුවහොත් ඔහු/ඇය සේවයෙන් පහ කිරීමට ඉඩ ඇත.

11. මෙම තනතුරු සඳහා බඳවා ගැනීම සිදුකිරීම /නොකිරීම හෝ පුරප්පාඩු සංඛ්‍යාවෙන් කොටසක් සම්පූර්ණ කිරීම හෝ පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳව හෝ මේ සම්බන්ධයෙන් වන කුමන හෝ කරුණක් පිළිබඳව අවසාන තීරණය උච්ච පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතුය. එමෙන්ම මෙම නිවේදනයේ විධි විධාන සලසා නොමැති කිසියම් කරුණක් වෙතොත් ඒ ගැන පැහැදිලි කිරීම් / තීරණය කිරීම උච්ච පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත උච්ච පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකරනු ඇත.
12. සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසියම් නොගැලපීමක් හෝ අනනුකූලතාවයක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කරනු ලැබේ.

**උභව පළාත් සභාවේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා
උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය - 2020**

**COMPETITIVE EXAMINATION TO RECRUITE GRADUATES , TO FILL THE EXCISTING TEACHER
VACANCIES IN UVA PROVINCIAL COUNCIL SINHALA & TAMIL MEDIUM SCHOOLS -2020**

01. ස්ථීර පදිංචි දිස්ත්‍රික්කය :

(ඔබ අයත්වන දිස්ත්‍රික්කය “බදුල්ල” ද “මොණරාගල” ද යන්න පැහැදිලිව සඳහන් කරන්න).

02. 2.1 විභාගයට පෙනී සිටින භාෂා මාධ්‍යය :

සිංහල -1, දෙමළ -2 ඉංග්‍රීසි - 3

2.2 ඉල්ලුම් කරනු ලබන විෂය :

විෂය	විෂය කේත අංකය

(උපලේඛන අංක 01 අනුව ඔබ අයදුම්කරන විෂය හා විෂය කේත අංකය සඳහන් කරන්න)

03. 3.1 සම්පූර්ණ නම :
(ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)

3.2 අගට යෙදෙන නම මුලින්ද අනෙකුත් නම්වල මුලකුරු පසුවද යොදා නම :Mr/Mrs/Miss
.....
(ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්) උදා :- HERATH A.M.N.

3.3 සම්පූර්ණ නම :
(සිංහලෙන් / දෙමළෙන්)

04. 4.1 ස්ථීර ලිපිනය :
(ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්)

4.2 ස්ථීර ලිපිනය :
(සිංහලෙන් / දෙමළෙන්)

4.3 ජංගම දුරකථන අංකය :

05. ජාතික හැඳුනුම්පත් අංකය :

06. 6.1 ස්ත්‍රී/පුරුෂ භාවය : ස්ත්‍රී - 1 / පුරුෂ - 0

6.2 උපන් දිනය : අවුරුද්ද මාසය දිනය

6.3 2020.12.30 දිනට වයස : අවුරුදු මාස දින

6.4 විවාහක / අවිවාහක භාවය : විවාහක - 1 / අවිවාහක - 2

07. 2020.12.30 දිනට උභව පළාතේ ස්ථීර පදිංචි කාල සීමාව : අවුරුදු මාස දින

08. අධ්‍යාපන සුදුසුකම් :-

8.1 අ.පො.ස. (සා/පෙළ) විභාගය:

8.2 අ.පො.ස. (උ/පෙළ) විභාගය :

වර්ෂය :..... විභාග අංකය :.....				
	විෂයය	සාමර්ථය		විෂයය
1			5	
2			6	
3			7	
4			8	

වර්ෂය :..... විභාග අංකය :.....		
	විෂයය	සාමර්ථය
1		
2		
3		
4		

8.3 ලබාගෙන ඇති උපාධිය පිළිබඳ විස්තර :

උපාධිය	ලබාගත් ආයතනය	වලංගු දිනය	හදාරා ඇති විෂයන්	උපාධිය ලබා ඇති මාධ්‍ය

09. ගෙවා ඇති විභාග ගාස්තුව : රු. :.....

විභාග ගාස්තු ගෙවූ ලදුපත් අංකය :.....

ලදුපත ලබාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය :.....

මුදල් ගෙවූ ලදුපත මෙම කොටුව තුළ නොගැලවෙන සේ අලවන්න

10. අයදුම්කරුගේ සහතිකය :

උක්ත අයදුම්පත් ඉදිරිපත් කරන මා විසින් මෙම අයදුම්පතේ සඳහන් කර ඇති තොරතුරු මාගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට සත්‍ය හා නිවැරදි බව සහතික කරමි. මා විසින් සපයා ඇති තොරතුරු සාවද්‍ය යැයි සොයා ගනු ලැබුවහොත් මා විසින් ඉල්ලුම්කර ඇති ඉහත තනතුරට පත් කිරීම සඳහා වූ මාගේ හිමිකම නොසලකා හරිනු ලැබීමට ද මට විරුද්ධව විනයානුකූලව කටයුතු කරනු ලැබීමටද හැකි බව දනිමි. මා උච්ච පළාතේ පවතින ඕනෑම පළාත් පාසලක සේවය කිරීමට එකඟ වන අතර, තරග විභාගය පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් / උච්ච පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලබන නීතිරීතිවලට සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණවලට මම යටත් වන බව ද ප්‍රකාශ කරමි.

දිනය :.....

.....
අයදුම්කරුගේ අත්සන

11. අයදුම්කරුගේ අත්සන සහතික කිරීම :

මෙම අයදුම්පත ඉදිරිපත් කරන
ලිපිනයේ පදිංචි මයා / මිය / මෙනවිය මා පෞද්ගලිකව හඳුනා නබත්, නියමිත විභාග ගාස්තුව ගෙවා එම ලදුපත අලවා ඇති බවත්, ඔහු / ඇය දින මා ඉදිරිපිටදී ඔහුගේ / ඇයගේ අත්සන තැබූ බවත් සහතික කරමි.

දිනය :.....

.....
අත්සන සහතික කරන නිලධාරියාගේ අත්සන
(නිල මුද්‍රාව තබන්න)

සහතික කරන අයගේ සම්පූර්ණ නම :.....
තනතුර :.....
ලිපිනය :.....
.....

12. රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ දැනට සේවයේ නියුතු අයදුම්කරුවන් සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය

.....මයා/මිය/මෙනවිය දැනට
.....අමාත්‍යාංශයේ/දෙපාර්තමේන්තුවේ/ආයතනයේ
දින සිට වශයෙන් සේවයේ යෙදී සිටින බවත්, ඔහු /ඇයට විරුද්ධව විනයානුකූලව කටයුතු කර නොමැති බවත්, කටයුතු කිරීමට අදහස් කර නොමැති බවත්, ඉහත සඳහන් තොරතුරු නිවැරදි බවත් සහතික කරන අතර, පත්වීමක් සඳහා ඔහු/ඇය තෝරා ගනු ලැබුවහොත් ඔහු/ඇය දැනට දරන තනතුරින් නිදහස් කළ හැකි බවත් නිර්දේශ කරමි.

දිනය :
.....
දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන
(නිල මුද්‍රාව තබන්න)

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සම්පූර්ණ නම :
තනතුර :
ලිපිනය :
.....